

பலம் வார பரிக்ஷை - 10 ஜூன் 2020

# **First Term Test - Grade 10 - 2020**

ନମ/ବିହାଗ ଅଂକ୍ୟ : ..... ଲିଖୁବ - I

കാലയ : ഫെബ്രുവരി 01 ദി.

- ප්‍රශ්න සියලුවම පිළිතුරු සපයන්න.
  - අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවලට, දී ඇති 1, 2, 3, 4 උත්තරවලින් නිවැරදි හෝ වඩාත් ගැලපෙන හෝ පිළිතුරට අදාළ වරණය තෝරා ගන්න.
  - ඔබට සැපයෙන පිළිතුරු පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා ඔබ තෝරාගත් වරණයෙහි අංකයට සැසඳුන ක්වය තුළ (X) ලකුණ යොදන්න.

01. නියක්ලයික් අම්ලවල තැනුම් ඒකකය කුමක් ද?

- 1) මොනොසුකරසිඩ් 2) නියක්ලියෝටසිඩ් 3) මෙය ඇමිල් 4) ග්ලිසරෝල්

02. පරමාණුවක ත්‍යාගීමේ සංස්කෘතියෙහි පවතින්නේ,

- 1) පොශටෝන පමණි.  
2) පොශටෝන හා නියුතෝන ය.  
3) පොශටෝන හා ඉලෙක්ටෝන ය.  
4) පොශටෝන, නියුතෝන හා ඉලෙක්ටෝන ය.

03. උහයුගුණී ඔක්සයිඩ් වන්නේ පහත ඒවායින් කුමක් ද?

- 1)  $\text{Al}_2\text{O}_3$       2)  $\text{Na}_2\text{O}$       3)  $\text{SO}_2$       4)  $\text{CaO}$

04. වස්තුවක බර මැනීමේ සම්මත ඒකකය කුමක් ද?


- 1) **gg**      2) **kg**      3) **N**      4) **Nm**

05. සත්ත්ව දේහ තුළ තැන්පත්ව ඇති පොලිසුකරයිඩයක් වන්නේ,

- 1) සුක්මරෝස් ය. 2) සෙලියුලරෝස් ය. 3) ග්‍රැනිකොජන් ය. 4) පිෂේටය ය.

06. රුපයේ දක්වන ඉතිරියිකාව කුමක් ද?

- |                     |                           |
|---------------------|---------------------------|
| 1) මයිටොකාන්ඩ්‍රීයා | 2) හරිතලව                 |
| 3) ගොල්ගි සංකීරණය   | 4) අන්ත්ප්ලාස්ටික් ජාලිකා |



07. නියුත්ක්ලේයික් අම්ලවල අඩංගු වන තමුත් ලිපිබවල අඩංගු තොටන මූලදායා කුමක් ද?



08. ආවර්තනා වගුවේ තුන්වන ආවර්තනයේ දෙවන කාණ්ඩයේ ඇති මූලදුව්‍යය කුමක් ද?



09. ජලයේ දාව්‍ය හා මෙදයේ දාව්‍ය විටමිනයක් බැඟින් පිළිවෙළින් දැක් වූ විට,

10. සර්පන බලය වැඩි කර ගැනීම සඳහා යොදනු ලබන උපක්‍රමයක් නොවන්නේ,

- 1) යතුරු පැදියෙහි පා තබන තැන් සඳහා රබර් ආවරණ යෙදීම.
- 2) වාහනවල පිටුපස වයර යුගල් යොදා ගැනීම.
- 3) රබර් සෙරෙප්පුවල කට්ටා කැපීම.
- 4) වාහන වයරවල කට්ටා කැපීම.

11. ප්‍රහාසංශ්ලේෂණය හා ග්‍රෑසනය සිදුවන ඉන්ඩියිකා පිළිවෙළින් දැක් වූ විට,

- 1) සෙල බිත්තිය හා රසිබාසෝම වේ.
- 2) රසිබාසෝම හා හරිතලව වේ.
- 3) හරිතලව හා මසිවාකොන්ඩ්‍රියා වේ.
- 4) මසිවාකොන්ඩ්‍රියා හා ගොලේගි සංකිරණය වේ.

12. වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒක ධන අයනයක් සැදීමට සැපයිය යුතු අවම ගක්තිය හඳුන්වනු ලබන්නේ,

- 1) සංයුර්තාවය ලෙසිනි.
- 2) පලමු අයනිකරණ ගක්තිය ලෙසිනි.
- 3) විදුත් ස්කෑනරාවය ලෙසිනි.
- 4) සමස්ථානික ලෙසිනි.

13.  $6 \text{ kg}$  වස්තුවකට  $3 \text{ m s}^{-2}$  ක ත්වරණයක් අන්කර දීමට අවශ්‍ය වන බලය කොපමෙන් ද?

- 1)  $0.5 \text{ N}$
- 2)  $2 \text{ N}$
- 3)  $8 \text{ N}$
- 4)  $18 \text{ N}$

14. දේහ උෂ්ණත්ව යාමනයට දායක වන ජලය සතු ගුණය කුමක් ද?

- 1) දාවක ගුණය
- 2) සිසිලන කාරක ගුණය
- 3) ගලායාමේ ගුණය
- 4) විශිෂ්ට තාප බාරිතාව අඩුවීම

15. සෙලයේ හෝ දේහයේ රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ප්‍රෝටීන වන්නේ,


- 1) එන්සයිම ය.
- 2) හෝරමෝන ය.
- 3) පෙශව අණුය.
- 4) විටමින් ය.

16. පහත මූලද්‍රව්‍ය අතුරින් සංයුර්තාවය 02 වන මූලද්‍රව්‍ය පමණක් අඩංගු වරණය කුමක් ද?

- 1) Li, Be, B හා O
- 2) Mg, Ca, Be හා O
- 3) Na , Al, F හා C
- 4) Na, Mg, Al හා Si

17. A හා B මගින් දැක්වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් නිරික්ෂණය කරන ලද ජීවී සෙල දෙකකි. එම සෙල සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක් ද?

- 1) A ගාක සෙලයක් වන අතර B සත්ත්ව සෙලය කි.
- 2) A සත්ත්ව සෙලයක් වන අතර B ගාක සෙලය කි.
- 3) A හා B සෙල දෙකම සත්ත්ව සෙල වේ.
- 4) A හා B සෙල දෙකම ගාක සෙල වේ.



18. සර්පනය සම්බන්ධයෙන් නිවැරදි වරණය කුමක් ද?

- 1) නිශ්චල වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක නොවේ.
- 2) සීමාකාරී සර්පන බලයට වඩා ගතික සර්පන බලය වැඩිය.
- 3) සැම විටම වලිතයට බාධා පමුණුවයි.
- 4) පාහේය දෙකක් අතර සාපේක්ෂ වලිතයට එරෙහිව සිදුවේ.

19. උෂ්ණතා විභාගයේ වැදගත්කමක් ලෙස සැලකිය හැකි ප්‍රකාශය කුමක් ද?

- 1) බහු සෙලික ජීවීන්ගේ දේහය වර්ධනය වීම
- 2) අලිංගික ප්‍රජනන කුමයක් ලෙස ක්‍රියා කිරීම
- 3) මැරුණ සෙල වෙනුවට නව සෙල සැදීම
- 4) ප්‍රහේදන හට ගැනීමෙන් පරිණාමය සිදුවීම

20. පෝෂණ උගතාවයෙන් පෙළුන ප්‍රමාණයක් වැළමිට, දණහිස ආදියේ කටු වැනි බිඩිලි මත්තීමක් සිදුවිය. රේට හේතු වන්නේ කුමන විව්‍යානයක උගතාවයක් නිසා ද?

1) A

2) B

3) C




4) E

21. සිපුන් තිදෙනෙකු පරමාණුක ආකෘති තුනක් සකස් කළේය. එම පරමාණුක ආකෘති පිළිබඳව වෙනත් සිපුවෙකු ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ.

- A. එකම පරමාණුවක සමස්ථානික තුනකි.
- B. පරමාණු තුනක ආකෘති තුනකි.
- C. P හා R ආකෘති වැරදි වන අතර Q ආකෘතිය පමණක් නිවැරදි වේ.

මෙම ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ,

1) A පමණි.      2) B පමණි.



3) C පමණි.

4) A හා C පමණි.

22. ජීවී සෙසල සතු ඉන්දියිකා හතරක් පහත දැක්වේ.

- A. හරිතලව
- B. මයිටොකොන්ඩ්‍රියා
- C. මධ්‍ය රික්තක
- D. රං අන්ත්ස්ප්ලාස්මීය ජාලිකා

මෙවායින් සත්ත්ව සෙසලවල පමණක් අඩංගු වන්නේ,

1) A හා B ය.      2) B හා C ය.

3) A හා C ය.

4) B හා D ය.

23.  $^{23}_{11}\text{Na}^+$  අයනයේ ඇති ප්‍රෝටෝන, නියුලෝන හා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පිළිවෙළින් කොපමණ ද?

11

1) 10,11 හා 12 වේ.      2) 11, 12 හා 11 වේ.      3) 11, 12 හා 10 වේ.      4) 11, 23 හා 10 වේ.

24. ප්‍රමාණ රුපයේ ආකාරයට ඒකාකාර පාළේයක් මත තබා ඇති මේසයක් තල්පු කිරීමට 500 N බලයක් යොදයි. මේසය මගින් ඇති කෙරෙන සර්ණා බලය 450 N වේ නම්,

- 1) මේසය වලනය වේ.
- 2) මේසය වලනය නොවේ.
- 3) මේසය යන්තමින් වලනය ආරම්භ කරයි.
- 4) මේසය රේඛ දුරක් වලිත වී නිශ්චලතාවයට පත්වේ.



25. නියුක්ලේයික් අම්ලවල වැදගත්කම සම්බන්ධයෙන් සිපුන් සිවි දෙනෙකු ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ.

- A. සෙසලයේ ඊව ක්‍රියා පාලනය සඳහා වැදගත් වේ.
- B. ප්‍රවේශීක තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරයි.
- C. DNA හා RNA යනු නියුක්ලේයික් අම්ල පවත්නා ආකාර දෙකකි.
- D. මෙද අම්ල හා අමයිනෝ අම්ල තැනුම් ඒකකය වේ.

එම ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ,

1) A හා B පමණි.      2) B හා C පමණි.      3) A, B හා C පමණි.      4) A , B හා D පමණි.

26. ද්‍රීඹිය සෙසලයක් ලෙස නුදුන්වන්නේ,

- 1) ඒක සෙසලික ජීවීන්ගේ දේහයට අයත් සෙසලය කි.
- 2) බහු සෙසලික ජීවීන්ගේ දේහයට අයත්වන සෙසලය කි.
- 3) අන්වීක්ෂ හාවිතයෙන් නිරික්ෂණය කළ හැකි සෙසලය කි.
- 4) සියලු සෙසල ඉන්දියිකා අඩංගු වන සේ නිර්මිත සෙසලය කි.

27. ප්‍රවේශය සහ ත්වරණය මැනීමේ සම්මත ඒකක පිළිවෙළින් දැක්වූ විට,
- 1)  $m s^{-1}$  හා  $m s^{-2}$  වේ.
  - 2)  $m s^{-2}$  හා  $m s^{-1}$  වේ.
  - 3)  $m s^{-1}$  හා  $kg m s^{-1}$  වේ.
  - 4)  $m s^{-1}$  හා  $kg m s^{-1}$  වේ.


● ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය දහ අවෝහි පළමු අයනීකරණ ගක්තිය විවෘතය වන ආකාරය පහත ප්‍රස්ථාරික නිරුපණයෙන් දක්වේ. 28, 29 හා 30 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට එම සටහන උපයෝගී කර ගන්න.

28. පළමු අයනීකරණ ගක්තිය උපරිම මූලද්‍රව්‍ය වන්නේ,

- 1) Q ය.
- 2) R ය.
- 3) S ය.
- 4) T ය.

29. පළමු අයනීකරණ ගක්තිය ආරෝහණය වන ලෙස ලියා ඇති මූලද්‍රව්‍ය තුන කුමක් ද?

- 1)  $T < Q < R$
- 2)  $R < T < Q$
- 3)  $Q < R < T$
- 4)  $R < T < U$




30. R හා T අක්ෂර මගින් නිරුපණය කර ඇති සැබෑ මූලද්‍රව්‍ය පිළිවෙළින් දැක්වූ විට,

- 1) Li හා Be වේ.
- 2) Li හා Na වේ.
- 3) Li හා Ne වේ.
- 4) Na හා Ar වේ.

31. සේව්චියම් ලෝහය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභ්‍යන්තර කිහිපයක් පහත දක්වේ.

- පිහියකින් කැපිය හැකි තරම් මඟ ලෝහය කි.
  - සාමාන්‍ය ජලය සමග සිසුයෙන් ප්‍රතිත්ව්‍යා කර ඔක්සිජන් වායුව පිටකරයි.
  - ජලයට වඩා සනත්වය අඩු බැවින් ජලයට දැඩි විට ජලය මත පාවේ.
- ජ්වායින් නිවැරදි වන්නේ,
- 1) A හා B පමණි.
  - 2) B හා C පමණි.
  - 3) A හා C පමණි.
  - 4) A, B හා C ය.

32. ගසකින් ගෙවියක් වැට්ටෙමේ දී සිදුවන වලිතය නිරුපණය කෙරෙන විසංාපන කාල ප්‍රස්ථාරය මින් කුමක් ද?



33. ගමන් කරමින් තිබූ මෝටර් රථයක් රියදුරුව නින්ද යාම හේතුවෙන් අසල වූ තාප්පයක හැමෙයි. ගැටීමෙන් සිදුවන හානිය සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ සළකන්න.

- A) වේගය නියතව තිබියදී මෝටර් රථයේ ස්කන්ධය වැඩිවන විට හානිය වැඩිවේ.
- B) ස්කන්ධය නියතව තිබියදී මෝටර් රථයේ වේගය වැඩිවන විට හානිය වැඩිවේ.
- C) වලිතය ඒකාකාර වේගයක් නම් හානියක් සිදුවන්නේ නැත.



ජ්වායින් නිවැරදි වන්නේ,

- 1) A හා B ය.
- 2) B හා C ය.
- 3) A හා C ය
- 4) A, B හා C ය.

34. විද්‍යුත් සාණකාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පහත වගන්ති සලකන්න.  
A. විද්‍යුත් සාණකාවය ආවර්තනයක් දිගේ දකුණට යන විට කුමයෙන් වැඩි වේ.  
B. viii /0 කාණ්ඩයේ මූල්‍යව්‍යල විද්‍යුත් සාණකාව ප්‍රකාශ තොකෙරේ.  
C. යම් ආවර්තනයක vii කාණ්ඩයේ මූල්‍යව්‍යල විද්‍යුත් සාණකාවය උපරිම අගයක් පෙන්වයි.  
ඒවායින් නිවැරදි වන්නේ,  
1) A හා B ය.                  2) B හා C ය.                  3) A හා C ය.                  4) A, B හා C සියල්ලමය.

35. ප්‍රමාණය  $40 \text{ m s}^{-1}$  ප්‍රවේගයෙන් ජල රෝකට්ටුවක් සිරස්ව ඉහළ යවයි. ජල රෝකට්ටුව ඉහළ නගින උපරිම උසෙහි දී ඇත් කර ගන්නා ප්‍රවේගය කොපමණ ද?  
1)  $0 \text{ m s}^{-1}$                   2)  $4 \text{ m s}^{-1}$                   3)  $40 \text{ m s}^{-1}$                   4)  $60 \text{ m s}^{-1}$

36. වලිතය නිරුපණය කිරීමට අදිනු ලබන ප්‍රස්ථාර සම්බන්ධයෙන් පහත දක්වන ප්‍රකාශ දෙක සලකන්න.  
A) විස්තාපන - කාල ප්‍රස්ථාරයක රෝබාවේ අනුක්‍රමයෙන් ප්‍රවේගය ගණනය කළ හැකි ය.  
B) ප්‍රවේග - කාල ප්‍රස්ථාරයක ව්‍යුය හා කාල අක්ෂය අතර ආවර්ණය කෙරෙන වර්ගීයයෙන් විස්තාපනය ගණනය කළ හැකිය.  
මෙම ප්‍රකාශ දෙක අතුරින්,  
1) A සත්‍ය වන අතර B අසත්‍ය වේ.                  2) B සත්‍ය වන අතර A අසත්‍ය වේ.  
3) A හා B ප්‍රකාශ දෙකම සත්‍ය වේ.                  4) A හා B ප්‍රකාශ දෙකම අසත්‍ය වේ.

37. වලිතවන වස්තුවක් සිදුකරන විස්තාපනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න  
A. වලිතය ඉදිරි දිගාවට විස්තාපනය ධන අගයක් ගන්නා අතර ආපසු දිගාවට විස්තාපනය සාණ අගයක් ගනියි.  
B. යම් ස්ථානයක සිට ඉදිරියට ගමන් කර ආපසු එම ස්ථානයට පැමිණි විට විස්තාපනය ගුනු වේ.  
C. විස්තාපනය වෙනස්වීමේ ශිෂ්ටාවය ත්වරණය ලෙසින් හඳුන්වයි.  
D. විස්තාපනයට විශාලත්වයක් මෙන්ම නිවේදිත දිගාවක් ද ඇතුළු.  
A, B, C හා D අතුරින් නිවැරදි ප්‍රකාශ වන්නේ,  
1) A හා B ය.                  2) B හා C ය.                  3) A හා D ය.                  4) A, B හා D ය.

38. ඒවා සෙලය සම්බන්ධයෙන් සිපුන් කිහිප දෙනෙනු ප්‍රකාශ කළ පහත කරුණු සලකන්න.  
A) ඒවා දේහයේ ව්‍යුහමය හා කාත්‍යාමය ඒකකය සි.                  B) සියලු ඒවින් සෙල එකකින් හෝ කිහිපයකින් නිර්මාණය වී ඇත.  
C) නව සෙල ඇති වන්නේ කළින් පැවති සෙලවලින්ම ය.  
ඒවායින් නිවැරදි වන්නේ,  
1) A හා B ය.                  2) B හා C ය.                  3) A හා C ය.                  4) A, B හා C සියල්ලමය.

39. නිවේදන නියම සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය කුමක් ද?  
1) පළමු නියමයෙන් කියුවෙන්නේ වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක වන බාහිර බල පිළිබඳව ය.  
2) දෙවන නියමයෙන් වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක වන අසංක්‍රිත බල පිළිබඳව විමසා බලයි.  
3) එකිනෙක වස්තු දෙකක් අතර ක්‍රියාත්මක වන අන්තර්‍යා බල පිළිබඳව තුන්වන නියමයෙන් කියවේ.  
4) පළමු, දෙවන හා තෙවන නියම මගින් වස්තු දෙකක් මත ක්‍රියාකරන සමතුලිත බල පිළිබඳව විස්තර කෙරෙයි.

40. අධිවේගි මාර්ගයේ ගමන් ගන්නා මෝටර් රථයක උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමට රියදුරුකු විසින් යෝජනා කර ඇති පහත අදහස් විමසා බලන්න.  
A. හැකි සැම විටම මාර්ගයේ ඒකාකාර ප්‍රවේගයෙන් ධාවනය කිරීම.  
B. තිරිංග හාවිතයට වඩා ත්වරකය හාවිතයෙන් වාහනයේ වේගය පාලනය කිරීම.  
C. වාහනයේ රෝද සඳහා පළලින් වැඩි වයර යොදා ගැනීම.  
A, B හා C ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ,  
1) A හා B සැමයි.                  2) B හා C සැමයි.                  3) A හා C සැමයි.                  4) A, B හා C සියල්ලමය.



පලමු වාර පරීක්ෂණය - 10 ග්‍රෑනීය - 2020

## First Term Test - Grade 10 - 2020

නම/විභාග අංකය : ..... විද්‍යාව - II

කාලය : පැය 03 ඩි.

පිළිතුරු සැපයීම සඳහා උපදෙස් :

- පැහැදිලි අත් අකුරින් පිළිතුරු ලියන්න.
- A කොටසේ ප්‍රශ්න හතරටම මෙම පත්‍රයේ ම පිළිතුරු ලියන්න.
- B කොටසේ ඇති ප්‍රශ්න පහෙන් තුනකට පමණක් පිළිතුරු සපයන්න. ඒ සඳහා වෙනම කඩාසි භාවිත කරන්න.
- පිළිතුරු සපයා අවසානයේ A කොටස හා B කොටසේ පිළිතුරු පත්‍ර එකට අමුණා භාරදෙන්න.

## A කොටස - ව්‍යුත්හැරෙන රචනා

01.

A. සං්වී පදාර්ථයේ තෙවෙන අණු සැදී ඇති මූලුව්‍ය හඳුනා ගැනීමට 10 ග්‍රෑනීයේ සිසුන් සිදු කළ ක්‍රියාකාරකමක පියවර කිහිපයක් පහත දැක්වේ.

- ඉතා වියලි තත්ත්වයේ පවතින මූල්‍ය බිජ්‍ය කිහිපයක් කැකැරුම් නළයක දමා රත් කිරීම.
  - කැකැරුම් නළයේ ඉහළ කෙළවර එකතු වූ ද්‍රව්‍ය බිංදු නිර්ජලිය කොපර සල්ලේවී මතට දැමීම.
  - ඉතිරි වූ මූල්‍ය බිජ්‍ය තව දුරටත් තදින් රත් කිරීම.
  - කළ පැහැ වූ මූල්‍ය බිජ්‍ය නිර්ජයක් ගෙන සුදු කඩාසියක් මත ඉරි ඇද බැලීම.
- i. සංඡල කොපර සල්ලේවී සහ නිර්ජලිය කොපර සල්ලේවිවල වර්ණ පිළිවෙළින් ලියන්න. (02)
- .....
- ii. කැකැරුම් නළයේ ඉහළ කෙළවර එකතු වූ ද්‍රව්‍ය බිංදු නිර්ඝලිය කොපර සල්ලේවී මතට දැමී විට ලැබෙන නිරීක්ෂණ සඳහන් කරන්න. (01)
- .....
- iii. නිරීක්ෂණ මගින් තහවුරු කළ හැකිකේ කැකැරුම් නළයේ ඉහළ කෙළවර එකතු වූ ද්‍රව්‍ය කුමක් බව ද? (01)
- .....
- iv. එම ද්‍රව්‍ය තුළ අඩංගු වන මූලුව්‍ය දෙක සඳහන් කරන්න. (02)
- v. කළ පැහැ වූ මූල්‍ය බිජ්‍ය නිර්ඝයක් ගෙන සුදු කඩාසියක් මත ඉරි ඇද බැලු විට නිරීක්ෂණය කුමක් ද? (01)
- .....
- vi. (v) නිරීක්ෂණයෙන් හඳුනා ගන්නා මූලුව්‍ය කුමක් ද? (01)
- vii. ක්‍රියාකාරකමට යොදා ගත් මූල්‍ය බිජ්‍ය ඉතා වියලි තත්ත්වයේ පැවතිය යුත්තේ ඇයි? (01)
- .....
- viii. ක්‍රියාකාරකමෙන් හඳුනාගත් මූලුව්‍ය හැර සං්වී පදාර්ථයේ බහුවල අඩංගු අනෙක් මූලුව්‍ය කුමක් ද? (01)
- .....

B. තවත් ක්‍රියාකාරකමක දී ඉතා තනුක ජලිය පිෂ්ටය මිශ්‍රණයකට මූං බේඟ යොදා ගනිමින් සකසා ගත් ඇමයිලේස් නිස්සාරකයකින් සම පරිමා එකතු කර මිශ්‍ර කරන ලදී. එම මිශ්‍රණයෙන් බිංදුවක් සුදු පිගන් ගබාලක් මත තබා X නම් දාවණයෙන් බිංදුවක් දමා වර්ණ විපර්යාසය නිරික්ෂණය කරන ලදී. මේ ආකාරයට මිනින්තු දෙකෙන් දෙකට පමණ එම මිශ්‍රණයෙන් බිංදුවක් සුදු පිගන් ගබාලක් මත තබා X නම් දාවණයෙන් බිංදුවක් දමා වර්ණ විපර්යාස නිරික්ෂණය කරන ලදී. සමාන නිරික්ෂණ ලැබෙන විට ක්‍රියාකාරකම නවතනු ලැබේය.

- ක්‍රියාකාරකමට යොදා ගත් X දාවණය කුමක් ද? ..... (01)
- ක්‍රියාකාරකම අවසන් කොටසේ සමාන නිරික්ෂණ ලැබුත විට වර්ණය කුමක් ද? ..... (01)
- X නම් දාවණයෙන් බිංදුවක් දුම්මට ජලිය පිෂ්ට මිශ්‍රණය සුදු පිගන් ගබාලක් මත තැබීමෙන් ලැබෙන වාසිය කුමක් ද?
- මූං බේඟ මගින් ඇමයිලේස් නිස්සාරකයක් පිළියෙල කර ගන්නා ආකාරය සරලව විස්තර කරන්න

.....  
.....

15

02.

A. ජ්‍යෙන්ගේ සෙසල විභාජනය උපනන හා අනුනන ලෙස දෙඳාකාරයට සිදු වේ. සෙසල විභාජනය සම්බන්ධයෙන් වගුවේ අදාළ හිස්තැන් සම්පූර්ණ කරන්න.

තොරතුර	උපනන විභාජනය	අනුනන විභාජනය
a. මාතා සෙසලයක් විභාජනයෙන් සැදෙන දුහිතා සෙසල සංඛ්‍යාව	.....	දෙකයි
b. මාතා සෙසලයේ වර්ණදේහ සංඛ්‍යාව 46 නම් දුහිතා සෙසලයක වර්ණදේහ සංඛ්‍යාව	.....	.....
c. දුහිතා සෙසල තැවත විභාජනයට ලක් වන තොවන බව	.....	.....


B. සත්ත්ව දේහයට අයත් ද්‍රියිය සෙසලයක් පහත රුපයේ දක්වේ.

- A, B, E ඉන්ඩියිකා හඳුනාගෙන නම් කරන්න. (03)

A - .....

B - .....

E - .....



- මෙම සෙසලයේ දුකිය තොහැනි සියලුම ගාක සෙසලවල ඇති

වූහය කුමක් ද? .....(01)

- පහත එක් එක් කාර්යය ඉටුකෙරෙන ඉන්ඩියිකාව /වූහය නම් කර ඇති අක්ෂරය ලියන්න. (04)

a. ගක්තිය නිපදවීම - .....

b. සෙසල ඉන්ඩියිකා දැඩි හා විවිධ පරිවෘතිය ක්‍රිය සිදු කිරීම - .....

c. ප්‍රෝටීන් පරිවහනය කිරීම - .....

d. සුවීය ද්‍රව්‍ය නිපදවීම - .....

- ගසක වූ ගාක පත්‍රයක සෙසල තුළ හරිතලව ඇති බවත්, පත්‍රය ඉදි ගසෙන් වැටුන ගාක පත්‍රයක හරිතලව නැති බවත් සිසුවෙක් පවසයි. සිසුවා මෙම ප්‍රකාශය කිරීමට පදනම් කරගත් නිරික්ෂණයක් ලියන්න. (02)


.....  
.....

15



10 විද්‍යාව - B කොටස

05. මානව දේහයේ සර්ව පදාර්ථය නිරිමාණය වී ඇති රසායනික සංයෝග පිළිබඳව දිජ්‍යෙනු සකස් කළ කැටි සටහනක් පහත දැක්වේ.



- i. කැටි සටහනෙහි A,B,C,D,E, F , P, Q, R, S හා T අක්ෂර මගින් නිරුපණය කර ඇති තොරතුරු සඳහන් කරන්න. (11)

ii. ජීවිතයේ ජීවය පවත්වා ගැනීමට උපකාරී වන ජලය සතු සුවිශේෂී ගුණ දෙකක් දක්වන්න. (02)

iii. මානව දේශයේ පහත උෂ්ණතා ඇතිවීමට බලපාන බනිත ලවණය කුමක්දයි ලියන්න. (05)

  - කෙසේඛ පෙරලීම
  - බුද්ධි සංවර්ධනයට බාධා පැමිණීම හා ගලගණ්ඩය
  - අස්ථී හා දත් දුර්වල වීම
  - මානසික ව්‍යාකුලතා ඇති වීම
  - රක්තහිනතාවය

iv. රුසුව තිළුවලි මගින් මිනිස් උෂ්ණයෙන් සිටිවින ව්‍යාමයේ සිංහලෝග ගෙනැත් නම් තුරන්න (02)

(මහ කොණු 20)

06. පරමාණුක කුමාංකය 01 සිට පළමු මූලද්‍රව්‍ය විස්සෙහි අවසාන ගක්ති මට්ටමේ (කවචයේ) ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හා ඉලෙක්ට්‍රෝන පිහිටා ඇති ගක්ති මට්ටම ගණන අනුව ආවර්තිතා වගුව ගොඩනැගීම සඳහා දිජ්‍යාලියෙකු යොදා ගත් වගුවක් පහත සටහනෙහි දැක්වේ. එහි මූලද්‍රව්‍ය 10 ක් පිහිටීමට අනුව ඇතුළත් කර ඇත.


		අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව							
පරමාණුවේ ඇති කවච සංඛ්‍යාව		1	2	3	4	5	6	7	8
	1								He
	2				C		O	F	
	3	Na	Mg	Al		P		Cl	Ar

- වගුව පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන දිජ්‍යාලි විසින් ඇතුළත් නොකළ මූලද්‍රව්‍ය 10 ඇතුළත් කොට ආවර්තිතා වගුව සම්පූර්ණ කරන්න. (05)
- ආවර්තිතය සහ කාණ්ඩය වගුවේ කුමන තොරතුරු සමඟ ගැලපේ දැයි වෙන වෙනම දක්වන්න. (02)
- Mg හා F මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියා දක්වන්න. (02)
- Na, C හා Ar මූලද්‍රව්‍යවල සංයුරුතා සඳහන් කරන්න. (03)
- පහත මූලද්‍රව්‍ය අතර සාදන සංයෝගවල සූත්‍ර ලියා දක්වන්න. (02)
  - Mg හා Cl අතර
  - Al හා O අතර
- පහත සඳහන් සංයෝගවල සූත්‍ර ලියා දක්වන්න. (03)
  - අලුමිනියම් ක්ලෝරයිඩ්
  - සේට්බියම් සල්ගේට්
  - කුල්සියම් පොස්පේට්
- වගුවේ දැක්වන මූලද්‍රව්‍ය 10 අතුරින්, විදුලුත් සාර්ථකාවය උපරිම මූලද්‍රව්‍ය, අවම මූලද්‍රව්‍ය හා විදුලුත් සාර්ථකාවයක් සඳහන් කළ නොහැකි මූලද්‍රව්‍ය පිළිවෙළින් ලියන්න. (03)

(ලක්ශ්‍ර 20)

07. වස්තුවක කාලයත් සමඟ ප්‍රවේශය වෙනස් වූ ආකර්ෂණය ප්‍රස්ථාරයේ දක්වා ඇත.


- ඒකාකාර ප්‍රවේශයෙන් ගමන් කළ කාලය කොපමණ ද? (02)
- වස්තුව වලිනයේ දී අත්කරගෙන ඇති උපරිම ප්‍රවේශය කොපමණ ද? (02)
- වස්තුවෙහි වලිනය, වලින දිගාව, කාලය සහ වලින ස්ථානය අනුව විස්තර කරන්න. (03)
- පළමු තත්පර හතරේදී අත්කර ගත් ත්වරණය රේඛාවේ අනුකූලතා සෙවීමෙන් ගණනය කරන්න. (03)




- v. අවසාන තත්පර දෙකෙහි දී ත්වරණය ප්‍රස්ථාර රේඛාවේ අනුකමණය සෙවීමෙන් ගණනය කරන්න. (02)
- vi. පළමු තත්පර හතරේ දී සහ අවසාන තත්පර දෙකෙහි දී වස්තුව අත්කර ගත් ප්‍රවේගයන්හි ඇති වෙනස්කම කුමක් ද? (02)
- vii. වලිතයේ දී වස්තුව සිදුකළ සම්පූර්ණ විස්තාපනය කොපමණ ද? (03)
- viii. සෙල්ලම් කාරයක් සරල රේඛා මගක ඒකාකාර ප්‍රවේගයෙන් තත්පර 10 ක් තුළදී 4 m ඉදිරියට ගමන් කර තත්පර දෙකක් නැවති සිට නැවත තත්පර තුනක දී ඒකාකර ප්‍රවේගයෙන් 3 m ආපසු පැමිණ නවති. වලිතයට අදාළ විස්තාපන කාල ප්‍රස්ථාරය අදින්න. (03)

(ලකුණු 20)


08. A. මානව දේශයට මෙන්ම ගාකවල පැවැත්ම සඳහා ද බනිජ ලවණ අවශ්‍ය වේ.
- පහත උගානතා ලක්ෂණයන්ට හේතුවන මූලද්‍රව්‍යය කුමක්දයි ලියන්න. (03)
    - පත්‍ර අග්‍රස්ථය මිය යාම.
    - ගාකය පුරා මැරැණු සෙසල / පටක ඇති වීම හා පත්‍ර අනවශ්‍ය සනකමකින් යුතු වීම.
    - පත්‍ර මත රතු හා දම් වර්ණ ලප මතු වීම.
  - ගාක පත්‍රවල හරිතක්ෂය ඇති වීමට උගානතාවයට ලක් විය යුතු මූලද්‍රව්‍ය දෙකක් ලියන්න. (02)
  - ගාක එන්සයිමවල මතා ක්‍රියාකාරීත්වයට වැදගත් වන බනිජමය මූලද්‍රව්‍ය දෙකක් ලියන්න. (02)
  - අධිමාතු මූලද්‍රව්‍ය හා අංශු මාතු මූලද්‍රව්‍ය යනු මොනවාදයි සරලව හඳුන්වන්න. (02)
  - ගාක වර්ධනය වේගවත් කිරීමට ගාකවලට යොදනු ලබන ලවණ තුළ අඩංගු වායුමය මූලද්‍රව්‍ය කුමක් ද? (01)
- B. නිශ්චලව පවතින, ඒකාකාර ප්‍රවේගයෙන් වලිතවන හා ත්වරණයකින් වලනය වන වස්තුවක පැවැත්ම පිළිබඳව නිවිතන් නියම මගින් පැහැදිලි කළ හැකි ය.
- පහත දැක්වෙන රුප හොඳින් අධ්‍යනය කරන්න. එමගින් ප්‍රකාශවන සිදුවීම පැහැදිලි කළ හැක්කේ නිවිතන් ගේ කිවැනි නියමය මගින්ද යන බව සඳහන් කරන්න. (03)



a.



b.




c.

- ගසක සිට නිදුල්ලේ වැවෙන අඩු ගෙඩියක් පොලව හා ස්පර්ශ වීමට 2 s ක කාලයක් ගත විය.
- පොලව හා ස්පර්ශ වන මොහොතේ අඩු ගෙඩියෙහි ප්‍රවේගය කොපමණ ද? ( $g = 10 \text{ m s}^{-2}$ ) (02)
- අඩු ගෙඩියෙහි ස්කන්ධය 200 g නම් පොලවෙහි ගැවෙන මොහොතේ ගම්කාවය කොපමණ ද? (03)
- එම ගසහිම තවත් අඩු ගෙඩියක් නිදුල්ලේ බිම වැවෙන අතර එහි ගම්කාවය පළමු අවස්ථාවට වඩා වැඩි විය. රට විය හැකි හේතු දෙකක් දෙන්න.

(ලකුණු 20)

09. A.

X නම් පරමාණුවක සම්මත නිරුපණය  $^{23}_{11}X$  ලෙස දක්වා තිබේ. එම X පරමාණුව සම්බන්ධයෙන් පහත තොරතුරු සඳහන්න.



(09)

B. වස්තුවක කාලයන් සමග විස්ථාපනය වෙනස් වූ ආකාරය පහත දත්ත වගුවේ දැක්වේ.

කාලය ( s )	00	01	02	03	04	05	06
A වස්තුවහි විස්ථාපනය ( m )	00	03	06	09	12	15	18
B වස්තුවහි විස්ථාපනය ( m )	00	03	05	08	13	15	18

- i. A හා B වස්තු දෙකෙන් ඒකාකාර ප්‍රවේගයෙන් වලිත වී ඇති වස්තුව කුමක් ද? (01)
- ii. A වස්තුවහි ප්‍රවේගය දත්ත වගුවේ තොරතුරු ඇසුරින් ගණනය කරන්න. (03)
- iii. B වස්තුවහි ප්‍රවේගය දත්ත වගුවේ තොරතුරු ඇසුරින් ගණනය කරන්න. (02)
- iv. A වස්තුවහි වලිතය සඳහා විස්ථාපන කාල ප්‍රස්ථාරය අදින්න. (03)
- v. අදින ලද ප්‍රස්ථාරයෙහි රේඛාවේ අනුතුමණය සෙවීමෙන් A වස්තුවහි ප්‍රවේගය ගණනය කරන්න. (02)

(ලකුණු 20)



පලමු වාර පරීක්ෂණය - 10 ශේෂීය - 2020

## First Term Test - Grade 10 - 2020

විද්‍යාව පිළිතුරු පත්‍රය  
I පත්‍රය

(1)	-	2	(11)	-	3	(21)	-	1	(31)	-	3
(2)	-	2	(12)	-	2	(22)	-	4	(32)	-	1
(3)	-	1	(13)	-	4	(23)	-	3	(33)	-	1
(4)	-	3	(14)	-	2	(24)	-	1	(34)	-	4
(5)	-	3	(15)	-	1	(25)	-	3	(35)	-	1
(6)	-	3	(16)	-	2	(26)	-	4	(36)	-	3
(7)	-	4	(17)	-	2	(27)	-	1	(37)	-	4
(8)	-	1	(18)	-	4	(28)	-	1	(38)	-	4
(9)	-	3	(19)	-	4	(29)	-	2	(39)	-	4
(10)	-	2	(20)	-	1	(30)	-	3	(40)	-	1

(ලක්ෂණ 1 x 40 = 40)

## II පත්‍රය

## A කොටස - ව්‍යුහගත රචනා


01				
A.	i	නිල් (01) සූදු (01)		02
	ii	සූදු පාට (කොපර් සල්ගෝට්) නිල් පාටට හැරෙයි		01
	iii	ඡලය බව		01
	iv	හයිටර්ජන් (01) ඔක්සිජන් (01)		02
	v	කඩ පාටට ඉටි ඇදෙයි		01
	vi	කාබන්		01
	vii	රත් කරන විට පිටවන්නේ සංසටකයක් ලෙස පවතින ඡලයම බව තහවුරු වීමට		01
	viii	නයිටර්ජන්		01
B.	i	අයඩින්/අයඩින් දාවණය		01
	ii	කහ/දුමුරු/කහ දුමුරු		01
	iii	වරණ වෙනස්ටීම/නිරික්ෂණ පැහැදිලිව බලා ගැනීමට		01
	iv	(දිනක් පමණ පෙගෙන්නට තබා) ප්‍රෙරෝහණය වන මුෂ් බිජ ඡලය ස්වල්පයක් සමග අඩරා එම මිශ්‍රණය පෙරා ගැනීම.		02
				15
02	a	හතරයි		01
A	b	උගන විභාගනය - 23 (01) අනුගන විභාගනය - 46 (01)		02
	c	උගන විභාගනය - නොවේ. (01) අනුගන විභාගනය - ලක් වේ. (01)		02
B	i	A - (රජ) අන්තර්ජාලය ජාලිකා (01) B - මයිටොකොන්ඩ්‍රිය (01) E - ත්‍යාග්‍යාචාර් / ත්‍යාග්‍යාචාර් (01)		03

	ii	සෙසල ඩිත්කිය	01
	iii	a. B (01) c. A (01)	04
		b. G (01) d. H (01)	
	iv	ඉදුණු ගාක පත්‍රයේ කොළ පාට නොතිබීම.	02
			15
03.	i	17	01
	ii	2,8,7	01
	iii	$^{35}_{17}\text{Cl}$	01
	iv	17 (01) 17 (01)	02
		35 (01) 37 (01)	02
		18 (01) 20 (01)	02
	v	එකම මූලදුව්‍යයේ ඇති ස්කන්ධ කුමාංක අසමාන වන පරමාණු / පරමාණුක කුමාංකය සමාන ස්කන්ධ කුමාංකය අසමාන පරමාණු / ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වන නිශ්චලෝග්න සංඛ්‍යා අසමාන වන පරමාණු	02
	vi	$^1_1\text{H}$	01
	vii	01 හා 01 (ලකුණු 01 බැගින් )	02
	viii	HCl	01
			15
04			
A	i	වලනය වේ	01
	ii	අදිමක්	01
	iii	10 (01) N (01)	02
	iv	වැඩිවේ තීරුවට <input checked="" type="checkbox"/>	01
		අඩුවේ තීරුවට <input checked="" type="checkbox"/>	01
		වැඩිවේ තීරුවට <input checked="" type="checkbox"/>	01
		අඩුවේ තීරුවට <input checked="" type="checkbox"/>	01
	v	නිවිතන්ගේ දෙවන නියමය	01
	vi	මිනැම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන වූත්, දිගාවෙන් ප්‍රතිවිරෝධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත.	01
B	i	a. කප්පියෙහි / කප්පිය කරකැවෙන අක්ෂයේ (01)	
		b. (මෙළාලියේ) රෝදවල / රෝදය කරකැවෙන අක්ෂයේ (01)	
		c. (රෝද ස්පෑරු වන) ලැල්ලේ / පාෂ්චියේ (01)	03
	ii	a. ස්ථීරික (සර්ෂන බලය) (01)	
		b. සීමාකාරී (සර්ෂන බලය) (01)	02
			15

## B කොටස

05																																																												
A	i	<p>A. - ප්‍රෝටීන් (01)      B. - කාබේභයිඩ් රේට් (01)      C. - ලිපිඛ (01)      D. - ත්‍යාලු/තියුක්ලයික් අම්ල (01)      E. - ජෙව අණු (01)      F. - විටමින් (01)      P - K (01)      Q - B (01)      R - A (01)      S - D (01)      T - C (01)</p>	11																																																									
	ii	දුවක ගුණය /සිසිලන කාරක ගුණය/ විශිෂ්ට තාප ධාරිතාව ඉහළ වීම/ ගලායාමේ ගුණය එන් පිළිතුරක් සඳහා ලකුණු 01 බැංශින්	02																																																									
	iii	<p>a. සෝඩියම් (01)      b. අයධින් (01)      c. කැල්සියම් /පොස්පරස් (01)      d. පොටැසියම් (01)      e. යකඩ්/අයන් (01)</p>	05																																																									
	iv	කාබන් බිජෝක්සයිඩ් (01) ජලය (01)	02																																																									
			20																																																									
06	i	<table border="1" style="width: 100%; border-collapse: collapse;"> <thead> <tr> <th colspan="10" style="text-align: center;">අවසාන කවචයේ ඉලෙක්ට්‍රොන සංඛ්‍යාව</th> </tr> <tr> <th></th><th></th><th>1</th><th>2</th><th>3</th><th>4</th><th>5</th><th>6</th><th>7</th><th>8</th> </tr> </thead> <tbody> <tr> <td rowspan="4" style="writing-mode: vertical-rl; transform: rotate(180deg);">පරමාණුවේ ඇති කවච සංඛ්‍යාව</td><td>1</td><td>H</td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td>He</td> </tr> <tr> <td>2</td><td>Li</td><td>Be</td><td>B</td><td>C</td><td>N</td><td>O</td><td>F</td><td>Ne</td> </tr> <tr> <td>3</td><td>Na</td><td>Mg</td><td>Al</td><td>Si</td><td>P</td><td>S</td><td>Cl</td><td>Ar</td> </tr> <tr> <td>4</td><td>K</td><td>Ca</td><td></td><td></td><td></td><td></td><td></td><td></td> </tr> </tbody> </table> <p>මූලද්‍රව්‍ය 10 ම නිවැරදි නම් ලකුණු 05, මූලද්‍රව්‍ය 8 හෝ 9 නිවැරදි නම් ලකුණු 04, මූලද්‍රව්‍ය 6 හෝ 7 නිවැරදි නම් ලකුණු 03 මූලද්‍රව්‍ය 4 හෝ 5 නිවැරදි නම් ලකුණු 02, මූලද්‍රව්‍ය 2 හෝ 3 නිවැරදි නම් ලකුණු 01, මූලද්‍රව්‍ය 01 පමණක් නිවැරදි නම් ලකුණු නැත.</p>	අවසාන කවචයේ ඉලෙක්ට්‍රොන සංඛ්‍යාව												1	2	3	4	5	6	7	8	පරමාණුවේ ඇති කවච සංඛ්‍යාව	1	H							He	2	Li	Be	B	C	N	O	F	Ne	3	Na	Mg	Al	Si	P	S	Cl	Ar	4	K	Ca							05
අවසාන කවචයේ ඉලෙක්ට්‍රොන සංඛ්‍යාව																																																												
		1	2	3	4	5	6	7	8																																																			
පරමාණුවේ ඇති කවච සංඛ්‍යාව	1	H							He																																																			
	2	Li	Be	B	C	N	O	F	Ne																																																			
	3	Na	Mg	Al	Si	P	S	Cl	Ar																																																			
	4	K	Ca																																																									
	ii	<p>ආවර්තනය - පරමාණුවේ ඇති කවච සංඛ්‍යාව (01)      කාණ්ඩය - අවසාන කවචයේ ඉලෙක්ට්‍රොන සංඛ්‍යාව (01)</p>	02																																																									
	iii	Mg = 2,8,2 (01) F = 2, 7 (01)	02																																																									
	iv	Na = 1 (01) C = 4 (01) Ar = 0 (01)	03																																																									
	v	<p>a.MgCl<sub>2</sub> (01)      b.Al<sub>2</sub>O<sub>3</sub> (01)</p>	02																																																									
	vi.	<p>a.AlCl<sub>3</sub> (01)      b.Na<sub>2</sub>SO<sub>4</sub> (01)      c. Ca<sub>3</sub>(PO<sub>4</sub>)<sub>2</sub> (01)</p>	03																																																									
	vii	F (01), Na (01) හා He / Ar (01)	03																																																									
			20																																																									

07			
A	i	10 S / තත්පර 10 (ඒකක නොමැති නම ලක්ෂණ (01))	02
	ii	20 m s <sup>-1</sup> (ඒකක නොමැති නම ලක්ෂණ 01)	02
	iii	ඉදිරි දිගාවට (01) පලමු තත්පර හතර (ඒකාකාර) ධන ත්වරණයකින් ගමන් කර තත්පර දහයක් ඒකාකාර ප්‍රවේශයෙන් ගමන් කර අවසන් තත්පර දෙක (ඒකාකාර) මත්දනයකින් /සාණ ත්වරණයකින් ගමන් කර නිශ්චලතාවයට පත්වේ. (කාලය දුක්වීමට 01, වලිත ස්වභාවය දුක්වීමට 01)	03
	iv	රේඛාවේ අනුකූලණය = $\frac{Y \text{ බණ්ඩාංක වෙනස}}{X \text{ බණ්ඩාංක වෙනස}}$ (01) = $20 - 0 / 4 - 0$ (01) = $5 \text{ m s}^{-2}$ (01)	03
	v	රේඛාවේ අනුකූලණය = $\frac{Y \text{ බණ්ඩාංක වෙනස}}{X \text{ බණ්ඩාංක වෙනස}}$ (01) = $0 - 20 / 16 - 14$ (01) = $-10 \text{ m s}^{-2}$ (01)	02
	vi	පලමු තත්පර හතරේ ප්‍රවේශය වැඩි වීමකි(01) අවසාන තත්පර දෙකකි දී ප්‍රවේශය අවු වීමකි.(01)	02
	vii	තුළිසියමේ වර්ගාලය = $\frac{\text{සමාන්තර පාද දෙකක් එකතුව}}{2} \times \text{ලමිඛ උස}$ (01) = $\frac{(16 + 10)}{2} \times 20$ (01) = $260 \text{ m}$ (01) (ඒකක නොමැති නම ලක්ෂණ නැත.)	03
	viii	<p>විස්ත්‍රාපනය (m) 4 3 2 1 0 10 12 15 කාලය (s)</p> <div style="border: 1px solid black; padding: 5px;">           අගයන් සහිතව අක්ෂ නම් කිරීමට (01) ඉදිරි දිගාවට වලිතය ඇදිමට (01)            නිශ්චලතාවය හා ආපසු දිගාවට වලිතය ඇදිමට (01)         </div>	03
08			20
A	i	a. කුල්සියම් (01) b. සින්ක් (01) c. මොස්ටරස් (01)	03
	ii	නයිටරජන් /පොට්සියම්/සල්ංකර/අයන් පිළිතුරක් සඳහා ලක්ෂණ 01 බැහින්	02
	iii	කුල්සියම් (01) / සින්ක් (01)	02
	iv	අධිමාත්‍ර මූල්‍යවා - වැඩි ප්‍රමාණයෙන් අවශ්‍ය මූල්‍යවා (01) අංගු මාත්‍ර මූල්‍යවා - සුළු ප්‍රමාණයෙන් අවශ්‍ය මූල්‍යවා (01)	02
	v	නයිටරජන් / N	01
B	i	a. තුන්වන නියමය (01) b. තුන්වන නියමය (01) c. පලමුවන නියමය (01)	03
	ii	a. $20 \text{ m s}^{-1}$ (02) ඒකකය නොමැති නම ලක්ෂණ 01 b. ගම්භතාවය = ස්කන්ධය $\times$ ප්‍රවේශය / P = mv (01) = $0.2 \times 20$ (01) = $4 \text{ kg m s}^{-1}$ (01) (a හි ගණනය සඳහා නිවැරදි පිළිතුර වන $20 \text{ m s}^{-1}$ නොලබා වෙනත් අගයක් ලැබේ නම්, b කොටස දී එම පිළිතුර යොදා ගනිමින් ගණනය සිදුකර ඇත්තම් ද ලක්ෂණ ප්‍රදානය කරන්න)	04
	c.	අඩි ගෙඩිය 200 g ට වඩා ස්කන්ධය වැඩි වීම. (01) අඩි ගෙඩිය පලමු අභියට වඩා ගසෙහි ඉහළින් පිහිටීම (01)	02

09			
A	a	11	01
	b	23	01
	c	11	01
	d	12	01
	e	11	01
	f	i හා 3	01
	g	X <sub>2</sub> O	01
	h	2,8,1	01
	i	01	01
B	i	A	01
	ii	$\text{ප්‍රවේගය} = \frac{\text{විස්තාපනය}}{\text{කාලය}} \quad (01)$ $= \frac{18}{06} \quad (\text{A ඔ අදාළව වගුවේ සඳහන් මිනැම සංඛ්‍යාවක් එට අදාළ කාලයෙන් බෙදා ඇත්තම් ලකුණු දෙන්න) \quad (01)$ $= 3 \text{ m s}^{-1} \quad (01)$	03
	iii	$\text{මධ්‍යක ප්‍රවේගය} = \frac{\text{සිදුකළ විස්තාපනය}}{\text{ගත්තු මුළු කාලය}}$ $= \frac{18}{06} \quad (01)$ $= 3 \text{ m s}^{-1} \quad (01)$	02
	iv	$\text{ප්‍රස්ථාරයේ අක්ෂ දෙක නිවැරදිව නම් කිරීමට} \quad (01)$ $\text{ප්‍රස්ථාරයේ අක්ෂවල අගය නිවැරදිව ලකුණු කිරීම} \quad (01)$ $\text{නිවැරදිව රේඛාව ඇඳීමට} \quad (01)$ 	03
	v	$\text{රේඛාවේ අනුක්‍රමණය} = Y \text{ බණ්ඩාංක වෙනස} / X \text{ බණ්ඩාංක වෙනස}$ $= 18 - 0 \quad (01)$ $06 - 0$ $= 3$ $= 3 \text{ m s}^{-1} \quad (01)$	02
		<b>20</b>	
	$\text{බහුවරණ ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 2 \times 40$ $A \text{ කොටස ලකුණු } 15 \times 4 = 60 \text{ සහ } B \text{ කොටස } 20 \times 3 = 60 \text{ බැඳීන් }$ $\text{එකතුව ලකුණු } 200 / 2$		
		<b>80</b>	
		<b>120</b>	
		<b>100</b>	

සැලකිය යුතුයි:

- පිළිතුරු පත්‍රයේ සඳහන් තොවුවද නිවැරදි පිළිතුරු ලියා ඇත්තම් (ප්‍රශ්නයට අදාළ සංකල්පය තහවුරු කරගෙන පිළිතුර ලියා ඇති විට) අදාළ ලකුණු ප්‍රදානය කරන්න.
- අවසන් පිළිතුර සඳහා එකකය සමග පිළිතුර දක්විය යුතු අවස්ථාවල එකකය තොමැති විට ලකුණු ප්‍රදානය තොකරන්න.
- ලකුණු ප්‍රදානය කිරීමේ දී හා පසුව පිළිතුරු සිසුන් සමග සාකච්ඡා කිරීමේ දී අ.පො.ස (සා/පල) විභාගයට සිසුන් පුරු කිරීමක් ලෙස සලකා කටයුතු කරන්න.